

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු හා සභාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් 56ක වටිනාකම සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	ඉඩම් ලිපිලේඛන ලැබූ පසු තක්සේරු කිරීමට පියවර ගනු ලබන බව.	සභාව සතු සියලු වත්කම් ඇතුළත් කර ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ වැඩ අවසන් වූ එකතුව රු. 11,005,762ක ඉදිකිරීම් 04ක වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සකස් කිරීමේදී අවධානය යොමු කරනු ලබන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කළයුතුය.
(ඇ) ලංසු තැන්පතු 03ක් සහ බදු ආදායම්වලින් ලැබී තිබූ එකතුව රු. 11,059,243 ක් ආදායම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනවිත් නොතිබීමෙන් වර්ෂයට අදාළ ආදායම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි කාලයේ මෙවැනි දෝෂ සිදුනොවන පරිදි ගිණුම්ගත කිරීමට පියවර ගනු ලබන බව.	-එම- ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 07කට අදාළ ඇස්තමේන්තුගත පිරිවැය රු.5,471,991ක් ණයභිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	ඉදිරි කාලයේදී අවසන් වූ කාර්යයන් පමණක් ණයභිමියන් ලෙස ගිණුම්ගත කරනු ලබන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඉ) සභා බලප්‍රදේශයට අයත් නොවන ඉඩම් 10ක වටිනාකම රු.264,155ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	සභාවට අයත් නොවන ඉඩම්වල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව.	සභාවට අයත් වත්කම් පමණක් ඇතුළත් කර මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	සභාවේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) 1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තියේ IX (ආ) ඡේදය	ගාස්තු පැනවීම් පිළිබඳ අතුරු ගැසට් ව්‍යවස්ථා සම්පාදනය කර ගැසට් පත්‍රයේ පළ නොකර කසල බැහැර කිරීමේ ගාස්තු රු. 4,013,620ක් අයකර තිබුණි.	අයකළ යුතු ගාස්තුව ගැසට්පත්‍රයේ පළ කිරීමට පියවර ගතයුතුය. හෙතෙම ඇති බව.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (1), (2) හා (3)	එකතුව රු. 446,897 ක් වූ කල් ඉකුත් වූ තැන්පතු 07ක්, නිරවුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	එම ඇපමුදල් මුදල් රෙගුලාසි ප්‍රකාරව, ආදායමට මාරුකිරීමට කටයුතු කළ යුතුය. කරනු ලබන බව.
(ඇ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) උප වගන්තිය	සභාව විසින් වාර්ෂික කාර්යසාධන වාර්තාව මූල්‍ය ප්‍රකාශන සමග විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශන සමග වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරි කාලයේදී ඉදිරිපත් කරනු ලබන බව.
		වක්රලේඛ හා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 55,353,462ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 60,038,075ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	9,000	251,500	251,500	-	721,000	194,835	194,835	-
කුලී	24,810,807	28,366,023	25,190,896	3,175,127	21,395,700	25,465,436	25,490,958	2,241,146
බලපත්‍ර ගාස්තු	3,934,650	5,914,659	5,914,659	-	2,729,100	3,606,462	3,606,462	-
වෙනත් ආදායම්	14,781,648	27,200,619	27,200,619	-	32,297,730	40,173,280	40,173,280	-
එකතුව	<u>43,536,105</u>	<u>61,732,801</u>	<u>58,557,674</u>	<u>3,175,127</u>	<u>57,143,530</u>	<u>69,440,013</u>	<u>69,465,535</u>	<u>2,241,146</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

පාර්ශවයන් 10 කගෙන් අයවිය යුතුව පැවැති මස්කඩ කුලී සහ වෙළෙඳ පොල බදුකුලී එකතුව රු. 2,183,722 ක් මේ දක්වා අයකර නොතිබුණු අතර එම ශේෂය පසුගිය වර්ෂ 01 සිට 04 ක් දක්වා කාලයක් අඛණ්ඩව හිඟහිටිව පැවැතුණි. එසේම, 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩගාස්තු හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.26,928,082ක් සහ රු.14,400,500ක් විය.

සභාවේ අදහස් දැක්වීම

හිඟහිටි අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.

නිර්දේශය

හිඟමුදල් කඩිනමින් අයකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) සමාලෝචිත වර්ෂයේ සභාව විසින් අයවැය ප්‍රතිපාදන සලසා තිබූ රු.7,200,000 ක් වූ ව්‍යාපෘති 06ක් සහ 2023 වර්ෂයේ ඇස්තමේන්තුගත කර තිබූ රු.6,400,000 ක් වූ ව්‍යාපෘති 04ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ආරම්භ කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

කටයුතු සිදුවෙමින් පවතින බව.

නිර්දේශය

ව්‍යාපෘති නියමිත කාලකවානු තුළ ආරම්භ කිරීමට පියවර ගත යුතුය.

- (ආ) කඩකාමර 02ක් කුලියට ලබාදීමට නැවත ලබාදීමට කටයුතු කුලියට ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීමෙන් සභාවට කරමින් සිටින බව. ක්‍රියාමාර්ග ගතයුතුය.
- වාර්ෂිකව ලැබිය යුතු රු.168,000ක ආදායම් අහිමි වී තිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව; පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 82ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.	ඉදිරි කාලයේදී අනුකූලතා සහතික නිකුත් කිරීමට පියවර ගනු ලබන බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගතයුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 දෙසැම්බර් 30 දිනැති අංක 2016/01 දරන මුදල් කොමිෂන් සභා වක්‍රලේඛයේ 1.1 ඡේදයට පටහැනිව සභාවට අයත් නොවන දේපළෙහි රු. 66,065,952 ක පිරිවැයකින් ගොඩනැගිලි 02ක් සහ ක්‍රිඩා පිට්ටනි ප්‍රතිසංස්කරණ කාර්යයන් ද සිදුකර තිබුණි.	ගොඩනැගිලි පිහිටි ඉඩම්වල පවරාගැනීම් සම්බන්ධ ලිපිලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බව.	ඉඩම්වල සම්බන්ධ ලබාගැනීමට පියවර ගතයුතුය.
(ආ) රජයේ සහ රජයේ නොවන ආයතන විසින් සභාවට ලබාදී තිබූ ට්‍රැක්ටර්, බවුසර් ලොරිට්, කසල බැහැර කිරීමේ ලොරි සහ යතුරු පැදි වශයෙන් එකතුව 16 ක් සමාලෝචිත වර්ෂය අවසාන දක්වා සභාවට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	හිමිකාරිත්වය මාරු කිරීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම්වල හිමිකාරිත්වය නිරවුල් කරගත යුතුය.
(ඇ) කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා නියෝජ්‍යා පළාත් කෘෂි අධ්‍යක්ෂ කාර්යාලය විසින් රු.500,000ක් වටිනා යන්ත්‍ර 02ක් 2022 වර්ෂයේ සභාවට ලබාදී තිබූ නමුත් වාර්තා ඉදිරිපත් කරන දින වන විටත් එම යන්ත්‍ර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.	ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය ලැබීමෙන් පසුව එම යන්ත්‍ර භාවිතා කිරීමට කටයුතු කරන බව.	වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම්, තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 03ක සියයට 39 සිට සියයට 68ක් දක්වාත්, වැය විෂයන් 05ක සියයට 15ක සිට සියයට 55 ක් දක්වා විචලනයන්ද මූලධන වැය විෂයක සියයට 344ක විචලනයක් පැවැතීමෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	මෙවැනි විචලනයන් ඇති නොවන පරිදි ඉදිරියේදී අයවැය සකස් කිරීමට කටයුතු කරන බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළයුතුය.